



මධ්‍යම පළාත් සභාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව
மத்திய மாகாண சபையின் அரசு சேவைகள் ஆணைக்குழு
Public Service Commission of Central Provincial Council



තැ.පෙ. 114, අංක 244, කටුගස්තොට පාර, මහනුවර
 த.பெ. இல. 114, இல. 244, கடுகஸ்தொட்டை வீதி, கண்டி
 P.O. Box 114, No. 244, Katugasthota Road, Kandy.

web site: www.psc.cp.gov.lk

e-mail: cpcpsc@yahoo.com

කාර්යාලය } 081-2213097
 कार्यालयம் }
 Office }

ලේකම් } 081-2213096
 செயலாளர் }
 Secretary }

සහකාර ලේකම් }
 உதவி செயலாளர் } 081-5631321
 Asst. Secretary }

ෆැක්ස් } 081-2213096
 பெக்ஸ் }
 Fax } 081-2213097

මගේ අංකය }
 எனது இல. } **CPC/PSC/11/ 6 (2015)**
 My No. }

ඔබේ අංකය }
 உமது இல }
 Your No. }

දිනය } 2015.11.
 திகதி }
 Date }

කොමසාරිස්,
 සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව,
 මධ්‍යම පළාත.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ I වන ශ්‍රේණියේ හා II වන ශ්‍රේණියේ පරිවාස නිලධාරීන්ගේ
කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ - 2015

ඉහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීමට මෙම කොමිෂන් සභාව තීරණය කර ඇත.

02. මෙය මධ්‍යම පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරතුමන් විසින් 2014.02.03 දිනැතිව අනුමත කරන ලද 'මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍රගත/කාර්යාලගත - බණ්ඩ 2 සේවා ගණයෙහි (MN - 05 2006 - A) පරිවාස නිලධාරී තනතුර සඳහා වන බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය' (නව පරිපාටිය) අනුව පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් විභාගයන් වේ.

03. ඉහත පරිපාටියෙහි 8 වන පරිච්ඡේදයට අනුව මෙම පරීක්ෂණය සඳහා එක් එක් ශ්‍රේණිවල නිලධාරීන් පහත සඳහන් පරිදි පරීක්ෂණ සඳහා ඉදිරිපත් විය යුතුය.

කාර්යක්ෂමතා කඩඉම	සමත්විය යුත්තේ කොපමණ වසර ගණනකට පෙරද යන බව	ලිඛිත පරීක්ෂණයේ විෂය නිර්දේශය
1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය	II ශ්‍රේණියට පත්වී වසර 03ක් ඉකුත් වීමට පෙර	ඇමුණුම 01 හි ඇතුළත් වේ.
2 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය	I වන ශ්‍රේණියට උසස් වී / අන්තර්ග්‍රහණය වී වසර 05 ක් ඉකුත් වීමට පෙර	ඇමුණුම 01 හි ඇතුළත් වේ.

04. ප්‍රථම වතාවට විභාගයට පෙනීසිටින නිලධාරීන් සඳහා විභාග ගාස්තු අය නොකරන අතර ඉන් පසු වාරවලදී විභාගය සඳහා ඉදිරිපත්වන නිලධාරීන් එක් විෂයකට රු.300 /- ක මුදලක් ද විෂයන් දෙකක් සඳහා රු.400/- ද විෂයන් තුනක් හෝ ඊට වැඩිනම් රු 500/- ක් ද වශයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්ගේ 20.03.02.13 ආදායම් ශීර්ෂයට බැරවනසේ මධ්‍යම පළාත තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගෙවිය යුතුය. අදාල මුදල් කුවිතාන්සිය අයදුම් පත්‍රයේ නියමිත කොටසේ නොගැලවෙනසේ ඇලවිය යුතුය.

05. ඒ අනුව ඔබ දෙපාර්තමේන්තුවේ සේවය කරන මෙම විභාගය සඳහා පෙනී සිටිය යුතු I වන හා II වන ශ්‍රේණියේ පරිවාස නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා 2015.11.30 වන දිනට පෙර මා වෙත ලැබීමට සලස්වන මෙන් කාරුණිකව දන්වමි.

06. ඒ සඳහා අදාල අයදුම්පත්‍රයේ පිටපතක් මේ සමග ඇත. (ඇමුණුම 02)

ආර්.එම්.එන්. රත්නායක,
 ලේකම්,
 රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
 මධ්‍යම පළාත.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ II වන ශ්‍රේණියේ පරිවාස නිලධාරීන්ගේ

1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2015

විෂය නිර්දේශය

01. දෙපාර්තමේන්තු ස්ථාවර නියෝග (කාලය පැය 03යි. ලකුණු 100 යි.)

පරිවාස සේවයේ රැදවුම් නිවාසය, රජයේ භාර ගැනීමේ ළමා නිවාසය සහ සාමාන්‍ය පරිපාලනයට අදාළව දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ස්ථාවර නියෝග

02. ආඥා පනත් (කාලය පැය 02 යි. ලකුණු 100 යි.)

ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන රාජකාරි සඳහා අදාළ වන්නාවූ සියලු ආඥා පනත් පිළිබඳ දැනුම පරීක්ෂා කෙරේ.

* - එක් එක් විෂය සමත්වීම සඳහා අවම වශයෙන් ලකුණු 40%ක් ලබාගත යුතුය.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ I වන ශ්‍රේණියේ පරිවාස නිලධාරීන්ගේ

2 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2015

විෂය නිර්දේශය

01. ආයතන සංග්‍රහය හා කාර්යාල ක්‍රම (කාලය පැය 02 යි. ලකුණු 100 යි)

ආයතන සංග්‍රහයේ පළමුවෙනි කාණ්ඩයේ VI, VIII, IX, XI, XII, XXIII, XXV, XXVI, XXVII, XXIX, XXX, XXXI, XXXII යන පරිච්ඡේද පිළිබඳ දැනුම හා ආයතන සංග්‍රහයේ II වන කාණ්ඩයේ සියළුම කොටස්.

02. ගිණුම් ක්‍රම (කාලය පැය 02 යි. ලකුණු 100 යි)

මුදල් රෙගුලාසි සංග්‍රහයේ II, III, VI සහ XIV පරිච්ඡේද, අදාළ සංශෝධන සහ මධ්‍යම පළාත් සභාවට අදාළ වන්නාවූ මූල්‍ය රීති සංග්‍රහය පිළිබඳ මූලික දැනුම පරීක්ෂා කෙරේ.

03. සමාජ ප්‍රත්‍යාස වැඩ (Social Case Work) පිළිබඳ මූලධර්ම සහ සංයුතිය (කාලය පැය 03 යි. ලකුණු 100 යි.)

සමාජ වැඩ - පුද්ගලයා - පවුල - කණ්ඩායම් - ප්‍රජාව සමග වැඩ කිරීම, සේවක-සේවාපේක්ෂිත පුද්ගලාන්තර සම්බන්ධතා, සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, සටහන් තැබීම, වාර්තා සකස් කිරීම, ප්‍රතිකාරය, දෙපාර්තමේන්තුව මගින් කෙරෙන විවිධ සේවා, පුනරුත්ථාපන කටයුතු, සුභසාධන සේවා, ළමා සංවර්ධනය, සමාජ ප්‍රශ්න , සමාජ සංවර්ධන වැඩසටහන්, ස්වේච්ඡා සංවිධාන ආශ්‍රිත විවිධ සේවා යනාදී ක්ෂේත්‍ර පිළිබඳ දැනුම පරීක්ෂා කෙරේ.

* - එක් එක් විෂය සමත්වීම සඳහා අවම වශයෙන් ලකුණු 40%ක් ලබාගත යුතුය.